


01 කාලච්ඡේදය

ඝන ආහාර කුඩා කොටස්වලට කඩා පීර්ණය කර ග්ලූකෝස් වැනි පෝෂක කොටස් උරාගත් පසු ඉතිරිවන ආහාර කොටස් අවසානයේ අර්ධ ඝන තත්ත්වයට පත් කර සිරුරෙන් පිට කිරීම මා විසින් සිදු කරන ප්‍රධාන ම කාර්යය වේ.

- i. මා කවුද? මා හට අයත් වන අවයව හතරක් සඳහන් කරන්න.
- ii. මා හට ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් තුනක් ලියන්න.
- iii. මාගේ අසිරිය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු යහපුරුදු හතරක් යෝජනා කරන්න.

02 කාලච්ඡේදය

දකුණු පසින් දක්වා ඇත්තේ අපට වැදගත් ඉන්ද්‍රිය පද්ධතියකි.



- i. මෙම පද්ධතිය හඳුන්වන නම කුමක් ද?
- ii. මෙහි A,B,C,D,E,F,G,H,I,J කොටස් නම් කරන්න.
- iii. මෙම පද්ධතිය ආශ්‍රිත රෝග දෙකක් නම් කරන්න.
- iv. මෙම පද්ධතියේ නිරෝගීබව රැකගැනීම සඳහා අනුගමනය කළ යුතු යහපුරුදු තුනක් නම් කරන්න.